



საარჩევნო  
სისტემა

საარჩევნო სისტემის განხორციელების მიზნების განხორციელების უზრუნველყოფის მიზნით  
არჩევნების სისტემა: GS62/I/2023/39

3/10/2023

საარჩევნო  
სისტემა / არჩევნების



<p>سۆز تۆمۈرى</p> <p>مەنبە: دىكى تۆمۈرى</p> <p>مەنبە: 09 2023</p> <p>تۈر: رادىئو</p> <p>ۋاقىت: 10:30</p>	20.1
<p>سۆز تۆمۈرى ۋە سۆز تۆمۈرى دىكى تۆمۈرى 6 ۋە ۱۰ تۈر تۆمۈرى.</p>	24.1
<p>سۆز تۆمۈرى دىكى تۆمۈرى دىكى تۆمۈرى -</p>	28.1
<p>سۆز تۆمۈرى دىكى تۆمۈرى دىكى تۆمۈرى 30 (مەنبە) تۆمۈرى.</p>	28.2
<p>سۆز تۆمۈرى دىكى تۆمۈرى دىكى تۆمۈرى -</p>	30.1
<p>سۆز تۆمۈرى دىكى تۆمۈرى دىكى تۆمۈرى.</p>	36.1



በጥንታዊው ጊዜ ላይ ለሰው ጤንና ጥራት ለማዘጋጀት ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል።

3.3.1 ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል። ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል።

3.3.2 ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል። ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል።

3.3.2 ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል። ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል።

3.3.4 ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል። ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል።

3.3.5 ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል። ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል።

4. ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል። ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል።

5. ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል። ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል።

6. ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል። ጥንታዊ ጥራት ማረጋገጥ ለሚያስፈልገው ሁሉም ጥረት ማድረግ ይገባል።













ۋە مۇنەۋۋەر ھەيۋەتلىرىگە ئىگە بولۇپ، ئۇلارنىڭ ھەممىسىمۇ ئىشەنچسىز ۋە تەسەۋۋۇپسىز ئىدىيەلەرگە ئاساسلانغان. ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى.

26.1. سۆز 26. سۆزنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى.

ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى.

27.1. سۆز 27. سۆزنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى.

تۈزۈلۈش ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى.

27.2. 27.1. سۆزنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى.

27.3. ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى.

ۋە ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى.

(ب) ئىشەنچسىز ئىدىيەسى

28.1. سۆز 28. سۆزنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى.

28.2. سۆز 28.2. سۆزنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى.

28.3. سۆز 28.3. سۆزنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى.

28.4. سۆز 28.4. سۆزنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى.

28.5. سۆز 28.5. سۆزنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى، ئۇلارنىڭ ئىشەنچسىز ئىدىيەسى.

- 29.1. ለዲቪዥን ገቢዎች ለተከፈሉት ስራዎች ለተገኘው ገንዘብ ለመገኘት ይገባል።
- 29.2. ለዲቪዥን ገቢዎች ለተከፈሉት ስራዎች ለተገኘው ገንዘብ ለመገኘት ይገባል።
- 29.3. ለዲቪዥን ገቢዎች ለተከፈሉት ስራዎች ለተገኘው ገንዘብ ለመገኘት ይገባል።
- 29.4. ለዲቪዥን ገቢዎች ለተከፈሉት ስራዎች ለተገኘው ገንዘብ ለመገኘት ይገባል።
- 29.5. ለዲቪዥን ገቢዎች ለተከፈሉት ስራዎች ለተገኘው ገንዘብ ለመገኘት ይገባል።
- 30.1. ለዲቪዥን ገቢዎች ለተከፈሉት ስራዎች ለተገኘው ገንዘብ ለመገኘት ይገባል።
- 30.2. ለዲቪዥን ገቢዎች ለተከፈሉት ስራዎች ለተገኘው ገንዘብ ለመገኘት ይገባል።
- 30.3. ለዲቪዥን ገቢዎች ለተከፈሉት ስራዎች ለተገኘው ገንዘብ ለመገኘት ይገባል።

31. ජාත්‍යන්තර  
නීත්‍යානුකූල  
ජාත්‍යන්තර

31.1. ප්‍රකාශන ඉල්ලාපෙන් පසු දින 17.09 ක් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අතර  
ප්‍රතික්ෂේපයෙන් පසු ජාත්‍යන්තර නීතිය යටතේ සේවාදායකයකට යොමු කළ  
විට 13-K/CIR/2018/01 යටතේ දින 17 ක් "ප්‍රකාශන ඉල්ලාපෙන් පසු නීත්‍යානුකූල  
ජාත්‍යන්තර නීතිය යටතේ සේවාදායකයකට යොමු කළ අතර" ලෙස සඳහන් කර ඇත.

31.2. ප්‍රකාශන ඉල්ලාපෙන් පසු දින 17.09 ක් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අතර  
ප්‍රතික්ෂේපයෙන් පසු ජාත්‍යන්තර නීතිය යටතේ සේවාදායකයකට යොමු කළ  
විට 13-K/CIR/2018/01 යටතේ දින 18 ක් "ප්‍රකාශන ඉල්ලාපෙන් පසු නීත්‍යානුකූල  
ජාත්‍යන්තර නීතිය යටතේ සේවාදායකයකට යොමු කළ අතර" ලෙස සඳහන් කර ඇත.  
PR-14 ඉල්ලාපය බැලීම.

31.3. ප්‍රකාශන ඉල්ලාපෙන් පසු දින 17.09 ක් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අතර  
ප්‍රතික්ෂේපයෙන් පසු ජාත්‍යන්තර නීතිය යටතේ සේවාදායකයකට යොමු කළ  
විට 7 (සැප්ටැම්බර්) දින 7 ක් පැවති සාක්ෂි ලැබීම, ජාත්‍යන්තර නීතිය යටතේ සේවාදායකයකට  
යොමු කළ අතර 13-K/CIR/2018/01 යටතේ දින 19 ක් "ප්‍රකාශන ඉල්ලාපෙන් පසු නීත්‍යානුකූල  
ජාත්‍යන්තර නීතිය යටතේ සේවාදායකයකට යොමු කළ අතර" ලෙස සඳහන් කර ඇත.  
PR-14 ඉල්ලාපය බැලීම සඳහා නීතිඥයන්ගේ කාර්ය මණ්ඩලයක් යොමු කළ අතර.

31.4. ප්‍රකාශන ඉල්ලාපෙන් පසු දින 17.09 ක් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අතර  
ප්‍රතික්ෂේපයෙන් පසු ජාත්‍යන්තර නීතිය යටතේ සේවාදායකයකට යොමු කළ  
විට "ප්‍රකාශන ඉල්ලාපෙන් පසු නීත්‍යානුකූල ජාත්‍යන්තර නීතිය යටතේ සේවාදායකයකට  
යොමු කළ අතර" ලෙස සඳහන් කර ඇත. නීතිඥයන්ගේ කාර්ය මණ්ඩලයක් යොමු කළ අතර.

32. ජාත්‍යන්තර  
නීත්‍යානුකූල  
ජාත්‍යන්තර

32.1. ප්‍රකාශන ඉල්ලාපෙන් පසු දින 17.11 ක් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අතර  
ප්‍රතික්ෂේපයෙන් පසු ජාත්‍යන්තර නීතිය යටතේ සේවාදායකයකට යොමු කළ  
විට "ප්‍රකාශන ඉල්ලාපෙන් පසු නීත්‍යානුකූල ජාත්‍යන්තර නීතිය යටතේ සේවාදායකයකට  
යොමු කළ අතර" ලෙස සඳහන් කර ඇත. 13-K/CIR/2018/01 යටතේ දින 21 ක්  
"ප්‍රකාශන ඉල්ලාපෙන් පසු නීත්‍යානුකූල ජාත්‍යන්තර නීතිය යටතේ සේවාදායකයකට  
යොමු කළ අතර" ලෙස සඳහන් කර ඇත. PR-16 ඉල්ලාපය බැලීම සඳහා නීතිඥයන්ගේ  
කාර්ය මණ්ඩලයක් යොමු කළ අතර.





- 39.1 ገንዘብ ለመጠየቅ ለሚያስፈልጉት ደንብ ማዘጋጀት ለምሳሌ የገንዘብ ለውጥ ለማድረግ ለሚያስፈልጉት ደንብ ማዘጋጀት ይፈቀዳል።
- 39.2 ገንዘብ ለመጠየቅ ለሚያስፈልጉት ደንብ ማዘጋጀት ለምሳሌ የገንዘብ ለውጥ ለማድረግ ለሚያስፈልጉት ደንብ ማዘጋጀት ይፈቀዳል።
40. ገንዘብ ለመጠየቅ ለሚያስፈልጉት ደንብ ማዘጋጀት ለምሳሌ የገንዘብ ለውጥ ለማድረግ ለሚያስፈልጉት ደንብ ማዘጋጀት ይፈቀዳል።
41. ገንዘብ ለመጠየቅ ለሚያስፈልጉት ደንብ ማዘጋጀት ለምሳሌ የገንዘብ ለውጥ ለማድረግ ለሚያስፈልጉት ደንብ ማዘጋጀት ይፈቀዳል።
42. ገንዘብ ለመጠየቅ ለሚያስፈልጉት ደንብ ማዘጋጀት ለምሳሌ የገንዘብ ለውጥ ለማድረግ ለሚያስፈልጉት ደንብ ማዘጋጀት ይፈቀዳል።
43. ገንዘብ ለመጠየቅ ለሚያስፈልጉት ደንብ ማዘጋጀት ለምሳሌ የገንዘብ ለውጥ ለማድረግ ለሚያስፈልጉት ደንብ ማዘጋጀት ይፈቀዳል።
44. ገንዘብ ለመጠየቅ ለሚያስፈልጉት ደንብ ማዘጋጀት ለምሳሌ የገንዘብ ለውጥ ለማድረግ ለሚያስፈልጉት ደንብ ማዘጋጀት ይፈቀዳል።



سورہ قمر - 4

جزء ثانی

1 - جزء

سورہ قمر کی آیات اور تفسیر

#	تفسیر
سورہ قمر کی آیات اور تفسیر	
1	سورہ قمر کی آیت (جزء 2)
2	تفسیر سورہ قمر کی آیت 1   اَلْقَمَرِ لَمَّا رَآهُ اَسْفَلًا مَّوْجًا وَتَلَوَّاهُ وَتَوَلَّوْاهُ اِسْفَلًا مَّوْجًا وَتَوَلَّوْاهُ اِسْفَلًا مَّوْجًا
3	تفسیر سورہ قمر کی آیت 2
4	سورہ قمر کی آیت (جزء 3)
5	سورہ قمر کی آیت 3
6	تفسیر سورہ قمر کی آیت 4
7	سورہ قمر کی آیت 5
8	6.1 سورہ قمر کی آیت 6
9	سورہ قمر کی آیت 7
سورہ قمر کی آیات اور تفسیر	
10	سورہ قمر کی آیت 8
11	سورہ قمر کی آیت 9
سورہ قمر کی آیات اور تفسیر	
12	سورہ قمر کی آیت 10
13	سورہ قمر کی آیت 11
14	سورہ قمر کی آیت 12
15	سورہ قمر کی آیت 13
سورہ قمر کی آیات اور تفسیر	
16	سورہ قمر کی آیت 14
17	سورہ قمر کی آیت 15



3 - قمر

سورہ قمر کی آیات

1. سورہ قمر کی آیات		
	سورہ	-1.1
	مکہ میں نازل ہوا اور اس کی آیتیں	-1.2
	مکہ میں نازل ہوئی	-1.3
	مکہ میں نازل ہوئی	-1.4
	اس کی آیتیں ہیں اور اس کی آیتیں	-1.5
	سورہ قمر کی آیتیں	-1.6
	سورہ قمر کی آیتیں	-1.7
	سورہ قمر کی آیتیں	-1.8
2. سورہ قمر کی آیات (اس کی آیتیں اور اس کی آیتیں، سورہ قمر کی آیات اور اس کی آیات)		
#	سورہ	آیتیں
		سورہ قمر کی آیات
		سورہ قمر کی آیات
		سورہ قمر کی آیات
3. سورہ قمر کی آیات		

October 3, 2023

4 - قلم

قلم سوات قلم سوات قلم سوات قلم

سوات قلم سوات قلم سوات قلم سوات قلم			
#	قلم سوات قلم	قلم سوات قلم	قلم سوات قلم (قلم سوات قلم)
قلم			
سوات قلم سوات قلم سوات قلم سوات قلم			
#	قلم سوات قلم	قلم سوات قلم	قلم سوات قلم (قلم سوات قلم)
قلم			



حصہ 6 - قرضے

صوبہ سندھ اور وفاقی حکومت سندھ کے درمیان مشترکہ ذمہ داریوں پر

قرضے کی رقم	قرضے کی تفصیلات	قرضے کی شرائط
95	85 × (ریٹ ریٹ پر وفاقی حکومت سندھ کے قرضے)	ریٹ
5	ریٹ ریٹ پر وفاقی حکومت سندھ کے قرضے (ریٹ ریٹ پر وفاقی حکومت سندھ کے قرضے)	ریٹ
100		جمع

October 3, 2023

7 - ބަންދު

ބަންދުގެ ސަބަބުން

Form of Bid Security (Bank Guarantee)

WHEREAS, .....[name of Bidder] (hereinafter called "the Bidder") has submitted his Bid for the Tender no.....issued by the Ministry of Education on .....for Supplying/Purchasing of .....[name of Contract] (hereinafter called "the Bid").

KNOW ALL PEOPLE by these presents that We ..... [name of Bank] of ..... [name of country] having our registered office at ..... (hereinafter called "the Bank") are bound unto .....[name of Purchaser] (hereinafter called "the Purchaser") in the sum of \*..... for which payment well and truly to be made to the said Purchaser, the Bank binds itself, its successors, and assigns by these presents.

SEALED with the Common Seal of the said Bank this .....day of .....20.....

THE CONDITIONS of this obligation are:

- (1) If, after Bid opening, the Bidder withdraws his Bid during the period of Bid validity specified in the Form of Bid;
or
(2) If the Bidder having been notified of the acceptance of his Bid by the Purchaser during the period of Bid validity:
(a) fails or refuses to execute the Form of Agreement in accordance with the Instructions to Bidders, if required; or
(b) fails or refuses to furnish the Performance Security, in accordance with the Instruction to Bidders; or
(c) does not accept the correction of the Bid Price pursuant to Clause 27,

\* The Bidder should insert the amount of the Guarantee in words and figures denominated in Maldivian Rufiyaa. This figure should be the same as shown in Clause 16.1 of the Instructions to Bidders.

we undertake to pay to the Purchaser up to the above amount upon receipt of his first written demand, without the Purchaser's having to substantiate his demand, provided that in his demand the Purchaser will note that the amount claimed by him is due to him owing to the occurrence of one or any of the three conditions, specifying the occurred condition or conditions.

This Guarantee will remain in force up to and including the date ..... days after the deadline for submission of bids as such deadline is stated in the Instructions to Bidders or as it may be extended by the Purchaser, notice of which extension(s) to the Bank is hereby waived. Any demand in respect of this Guarantee should reach the Bank not later than the above date.

DATE..... SIGNATURE OF THE BANK

WITNESS ..... SEAL

[signature, name, and address]

October 3, 2023

8 - ބޭނުންކުރާ ބޭނުން

ފޯމް ޕަރފޯމަންސް ބޭނުންކުރާ ބޭނުން

# Form of Performance Bank Guarantee (Unconditional)

To: .....  
[name & address of Purchaser]  
.....  
.....

WHEREAS ..... [name and address of Supplier] (hereinafter called “the Supplier”) has undertaken, in pursuance of Contract No. .... dated ..... to execute ..... [name of Contract and brief description of Works] (hereinafter called “the Contract”);

AND WHEREAS it has been stipulated by you in the said Contract that the Supplier shall furnish you with a Bank Guarantee by a recognized bank for the sum specified therein as security for compliance with his obligations in accordance with the Contract;

AND WHEREAS we have agreed to give the Supplier such a Bank Guarantee;

NOW THEREFORE we hereby affirm that we are the Guarantor and responsible to you, on behalf of the Supplier, up to a total of \*..... [amount of Guarantee] ..... [amount in words], such sum being payable in the types and proportions of currencies in which the Contract Price is payable, and we undertake to pay you, upon your first written demand and without cavil or argument, any sum or sums within the limits of ..... [amount of Guarantee] as aforesaid without your needing to prove or to show grounds or reasons for your demand for the sum specified therein.

\*An amount is to be inserted by the Guarantor, representing the percentage of the Contract Price specified in the Contract, in Maldivian Rufiyaa.

We hereby waive the necessity of your demanding the said debt from the Supplier before presenting us with the demand.

We further agree that no change or addition to or other modification of the terms of the Contract or of the Works to be performed there under or of any of the Contract documents which may be made between you and the Supplier shall in any way release us from any liability under this Guarantee, and we hereby waive notice of any such change, addition, or modification.

This Guarantee shall be valid until the date of issue of the Defects Correction Certificate.

SIGNATURE AND SEAL OF THE GUARANTOR .....

Name of Bank .....

Address .....

.....

.....

Date .....



October 3, 2023

9 - ބޭނުންކުރާ ގޮތުގައި

ފުރިހަމަކުރެއްވުމަށް ބޭނުންކުރާ ގޮތުގައި

# Form of Bank Guarantee for Advance Payment

To: .....  
[name & address of Purchaser]  
.....  
.....

[name of Contract]

Gentlemen:

In accordance with the provisions of the Conditions of Contract, of the above-mentioned Contract, .....  
.....[name and address of Supplier] (hereinafter called "the Supplier") shall deposit with .....  
..... [name of Purchaser] a Bank Guarantee to guarantee his proper and faithful performance under the said Clause of the Contract in an amount of .....[amount of Guarantee]  
.....[amount in words].

We, the .....  
[Bank or Financial Institution], as instructed by the Supplier, agree unconditionally and irrevocably to guarantee as primary obligator and not as Surety merely, the payment to .....  
[name of Purchaser] on his first demand without whatsoever right of objection on our part and without his first claim to the Supplier, in the amount not exceeding \*.....  
[amount of Guarantee]..... [amount in words].

We further agree that no change or addition to or other modification of the terms of the Contract or of Works to be performed there under or of any of the Contract documents which may be made between .....  
.....[name of Purchaser] and the Supplier, shall in any way release us from any liability under this Guarantee, and we hereby waive notice of any such change, addition, or modification.

\* An amount is to be inserted by the Bank or Financial Institution representing the amount of the Advance Payment, in Maldivian Rufiyaa.

This Guarantee shall remain valid and in full effect from the date of the advance payment under the Contract until .....[name of Purchaser] receives full repayment of the same amount from the Supplier.

Yours truly,

SIGNATURE AND SEAL: .....

NAME & ADDRESS OF BANK/INSTITUTION .....

October 3, 2023

سنة ٢٠٢٣ - 5

تاريخ المراجعة ١٤٤٥ هـ	
ملاحظات	ملاحظات
تاريخ المراجعة ١٤٤٥ هـ	33.1
تاريخ المراجعة ١٤٤٥ هـ	33.2
تاريخ المراجعة ١٤٤٥ هـ	33.3
تاريخ المراجعة ١٤٤٥ هـ	33.4
تاريخ المراجعة ١٤٤٥ هـ	37



October 3, 2023

بۇ ئارخىۋىدا، بۇ ئارخىۋىدا ئىشلىتىش ۋە تارقىتىشقا بىر قانچە ئىشلىتىش، ئارخىۋىدا ئىشلىتىش ۋە تارقىتىشقا بىر قانچە ئىشلىتىش، ئارخىۋىدا ئىشلىتىش ۋە تارقىتىشقا بىر قانچە ئىشلىتىش، ئارخىۋىدا ئىشلىتىش ۋە تارقىتىشقا بىر قانچە ئىشلىتىش.

سۆز تۆمۈرى	سۆز تۆمۈرى
سۆز:	سۆز:
مەنى:	مەنى:
دەرىجە:	دەرىجە:
ھۆكۈم:	ھۆكۈم:
ئىشلىتىش:	ئىشلىتىش:
سۆز:	سۆز:
مەنى:	مەنى:
دەرىجە:	دەرىجە:
ھۆكۈم:	ھۆكۈم:
ئىشلىتىش:	ئىشلىتىش:
سۆز تۆمۈرى	سۆز تۆمۈرى
سۆز:	سۆز:
مەنى:	مەنى:
دەرىجە:	دەرىجە:
ھۆكۈم:	ھۆكۈم:
ئىشلىتىش:	ئىشلىتىش:
سۆز تۆمۈرى	سۆز تۆمۈرى
سۆز:	سۆز:
مەنى:	مەنى:
دەرىجە:	دەرىجە:
ھۆكۈم:	ھۆكۈم:
ئىشلىتىش:	ئىشلىتىش:

October 3, 2023

ಸಂಖ್ಯೆ - 7

ಕರ್ನಾಟಕ ಸರ್ಕಾರದ ಅಧೀನದಲ್ಲಿರುವ ಶಾಲಾ ಕಾಲೇಜುಗಳಲ್ಲಿ

ಪಾಠ್ಯಕ್ರಮ

MARADHOO SCHOOL CADET CORPS  
Mess Schedule

Session	Day 1 (Sunday)	Day 2 (Monday)	Day 3 (Tuesday)
Wakeup 0445-0500hrs		Mix fruit juice	Mix fruit juice
Breakfast 0715 - 0800hrs		White bread, butter, jam, roshi, baked beans, boiled eggs, Tea (Milk/ Black)	White bread, Butter, Jam, Roshi, Kulhimas, Omelette, Tea (Milk/Black)
Morning Break 0945 - 1015 hrs		Milo packet, Chocolate wafer	Milo packet, Chocolate wafer
Lunch 1230 - 1330 hrs		White rice, gharudhiya, fihunumas, fiyaa, mirus, lunboa, cucumber, carrots rihaakuru, fresh fruits, Juice	White rice, roshi, devilled fish, fish curry, salad, papadum, chocolate pudding, Juice
Tea Break 1530 - 1600hrs	Mugu kavaabu, riha folhi, bajiya, chocolate cake, tea (Milk/Black)	Boakiba, cutlets ,tuna rolls, butter cake, tea (Milk/Black)	Havaadhulee biss, sandwich, fuhjehi kavaabu, gulha, chocolate cake, Tea (Milk/Black)
Dinner 2000 - 2100 hrs	White rice, roshi, devilled chicken (Boneless), fish curry, rihaakuru, juice, mix salad, papadum	Fried rice, spaghetti, devilled fish, pappadum, green salad, pirini, juice	
Bed Coffee 2215-2245hrs	Milk	Milk	

ನಿರ್ದೇಶಕರು, ಕರ್ನಾಟಕ ಸರ್ಕಾರದ ಅಧೀನದಲ್ಲಿರುವ ಶಾಲಾ ಕಾಲೇಜುಗಳಲ್ಲಿ

ದಿನಾಂಕ: 15 ಅಕ್ಟೋಬರ್ 2023 ರಿಂದ 17 ಅಕ್ಟೋಬರ್ 2023

ردى	مؤتمرو	مؤتمرو	ردى
		Wakeup (04:45-5:00 hrs)	1
		Breakfast (07:15-8:00 hrs)	1
		Morning Break (09:45-10:15 hrs)	1
		Lunch (12:30-13:30 hrs)	1
		Tea Break (15:30-16:00 hrs)	1
		Dinner (20:00-21:00 hrs)	1
		Bed Coffee (22:15-22:45 hrs)	1
		مؤتمرو	
		8% مؤتمرو	
		مؤتمرو	